

ප්‍රතිමුඛ ආයෝජන ගිණුම් (OIA)

1. නිමැවුමේ ස්වභාවය.

ශ්‍රී ලංකාවේ පදිංචිකරුවෙකු විසින්, ශ්‍රී ලංකාවෙන් පිටත සිදු කරන ලද ප්‍රාග්ධන ගනුදෙනු සඳහා.

2. ගනුදෙනුකරුවන්ට ලැබෙන ප්‍රතිලාභ.

පොළී අනුපාතය.

නවතම පොළී අනුපාත සඳහා කරුණාකර <https://www.peoplesbank.lk/interest-rates/> වෙබ් අඩවියට පිවිසෙන්න.

3. යෝග්‍යතාවය.

3.1 ඇපකරයෙන් සිමිත වූ සමාගමක් හැර, 2007 අංක 07 දරණ සමාගම් පනත යටතේ ශ්‍රී ලංකාවේ සංස්ථාපනය කරන ලද සමාගම්.

3.2 1988 අංක 30 දරණ බැංකු පනතේ ප්‍රකාරව බලපත්‍රලාභී වාණිජ බැංකුවක් හෝ බලපත්‍රලාභී විශේෂිත බැංකුවක්.

3.3 මහ බැංකුව, සුරැකුම්පත් විනිමය කොමිෂන් සභාව සහ ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව යටතේ නියාමනය කරන ලද / බලපත්‍රලාභී ආයතන (ඉහත 3.1 සහ 3.2 යටතේ සුදුසුකම් ලත් ආයෝජකයින් හැර).

3.4 1958 අංක 15 දරණ අර්ථසාධක අරමුදල් පනත යටතේ ස්ථාපිත කරන ලද සේවක අර්ථසාධක අරමුදල හෝ කම්කරු කොමසාරිස් ජෙනරාල් විසින් ප්‍රකාශයට පත් කරන ලද අනුමත අර්ථසාධක අරමුදල්.

3.5 ශ්‍රී ලංකාවේ ලියාපදිංචි කරන ලද හවුල් ව්‍යාපාරයක් - සහ;

3.6 ශ්‍රී ලංකාවේ පදිංචිකරුවෙකු හෝ එවැනි පුද්ගලයෙකු විසින් ශ්‍රී ලංකාවේ ලියාපදිංචි කරන ලද තනි හිමිකාරිත්වයක් සමඟ (අදාළ වන පරිදි).

4. පොදු.

i. ප්‍රතිමුඛ ආයෝජන ගිණුමක් (OIA) ඉතුරුම් හෝ ස්ථාවර තැන්පතු (ප්‍රතිමුඛ ආයෝජනයන්ගෙන් ලැබෙන ප්‍රතිලාභ වලින්) හෝ ජංගම (අයිතා කිරීමේ සහ වෙක්පත් අණ කිරීමේ පහසුකම් රහිතව) විදේශ මුදල් ගිණුමක් වශයෙන් පහත දැක්වෙන ඕනෑම ව්‍යවහාර විදේශ මුදල් වර්ගයකින් විවෘත කොට පවත්වාගෙන යා හැකිය.

එනම්, ඇමෙරිකානු ඩොලර්, බ්‍රිතාන්‍ය පවුම්, යුරෝ, ඕස්ට්‍රේලියානු ඩොලර්, කැනේඩියානු ඩොලර්, හොංකොං ඩොලර්, සිංගප්පූරු ඩොලර්, ජැපාන් යෙන්, ස්විඩිෂ් ක්‍රෝනර්, නවසීලන්ත ඩොලර්, බැනිෂ් ක්‍රෝනර්, තෝර්ටිසියන් ක්‍රෝනර්, චීන යුවාන්, ස්විස් ෆ්ලැන්ක්ස්, තායි භාට් සහ ඉන්දියානු රුපියල්.

- ii. ප්‍රතිමුඛ ආයෝජන ගිණුම් (OIAS) තනි පුද්ගල ගිණුම් ලෙස තබාගත යුතුය. ශ්‍රී ලංකාවේ ලියාපදිංචි තනි හිමිකාරිත්වයක් ඇති තනි පුද්ගලයින් විසින්, එවැනි පුද්ගලයෙකු සමඟ බද්ධ ගිණුම් ලෙස ද ප්‍රතිමුඛ ආයෝජන ගිණුම් (OIAS) තබා ගත හැකිය.

4.1 ගිණුමක් විවෘත කිරීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියා පිළිවෙල.

- a) තනි පුද්ගලයින් සඳහා, ගිණුම විවෘත කිරීමේ අයදුම්පත, ජාතික හැඳුනුම්පතේ හෝ විදේශ ගමන් බලපත්‍රයේ ඡායා පිටපතක් (ඡායාරූපය, විස්තර සහ වෙනස් කිරීම් සඳහා තහවුරු කර ඇති පිටු) KYC ආකෘති පත්‍රය, විදේශ ගිණුම් බදු අනුකූලතා පනත යටතේ වූ ප්‍රකාශනය (FATCA) සහ බැංකුව කලින් කලට නියම කරනු ලබන වෙනත් ඕනෑම ලියකියවිලි.
- b) හවුල්කාරිත්ව සහ සමාගම් සඳහා, ගිණුම විවෘත කිරීමේ අයදුම්පත, අන්‍යෝන්‍යව තහවුරු කෙරෙන සුදුසු ලේඛන, KYC ආකෘති පත්‍ර, විදේශ ගිණුම් බදු අනුකූලතා පනත යටතේ වූ ප්‍රකාශනය (FATCA) සහ බැංකුව කලින් කලට නියම කරනු ලබන වෙනත් ඕනෑම ලියකියවිලි.

4.2 අවම ශේෂ අවශ්‍යතාවයන්.

විදේශ මුදල්	ඉතුරුම් ගිණුම්	ස්ථිර තැන්පත් ගිණුම්
ඇමෙරිකානු ඩොලර්	100/-	1000/-
බ්‍රිතාන්‍ය පවුම්	100/-	750/-
යුරෝ	100/-	1,000/-
ඕස්ට්‍රේලියානු ඩොලර්	150/-	1,350/-
කැනේඩියානු ඩොලර්	150/-	1,300/-
සිංගප්පූරු ඩොලර්	150/-	1,500/-
ජැපාන් යෙන්	12,000/-	110,000/-
හොංකොං ඩොලර්	800/-	8,000/-
නවසීලන්ත ඩොලර්	150/-	1,500/-
ස්විස් ෆ්‍රැන්ක්ස්	100/-	1,000/-
ස්විඩිෂ් ක්‍රෝනර්	900/-	9,000/-
ඩැනිෂ් ක්‍රෝනර්	700/-	6,500/-
නෝර්විජීයන් ක්‍රෝනර්	900/-	8,750/-
චීන යුවාන්	700/-	6,750/-
තායි භාට්	3300/-	33,000/-
ඉන්දියානු රුපියල්	8000/-	80,000/-

5. අවසර ලත් බැර.

- 5.1 අවලංගු කරන ලද විනිමය පාලන පනතේ හෝ විදේශ විනිමය පනතේ (FEA) විධිවිධාන ප්‍රකාරව ලබා දී ඇති රෙගුලාසි හෝ විශේෂ අවසර මත ප්‍රතිමුඛ ආයෝජන සඳහා නිශ්චිතව දක්වා ඇති සීමාවන්ට අනුව ශ්‍රී ලංකා රුපියල් විදේශ මුදල් බවට පරිවර්තනය කිරීම.
- 5.2 ව්‍යාපාරික විදේශ මුදල් ගිණුම් හෝ පුද්ගල විදේශ මුදල් ගිණුම් හෝ වෙනත් පුද්ගලයෙකුගේ (එනම් ගැනුම්කරුගේ) ප්‍රතිමුඛ ආයෝජන ගිණුම වෙතින්, ප්‍රතිමුඛ ආයෝජනයක් විකිණීමෙන් ලද මුදල් ඉහත කී ප්‍රතිමුඛ ආයෝජන ගිණුම හරහා මාරු කිරීම.
- 5.3 අවලංගු කරන ලද විනිමය පාලන පනතේ හෝ විදේශ විනිමය පනතේ (FEA) විධිවිධාන ප්‍රකාරව, අවසර දී ඇති ප්‍රතිමුඛ ආයෝජන මූල්‍යකරණය කිරීමේ අරමුණෙන් ගිණුම් හිමියාගේ, විදේශ වාණිජ ණය ගැනීමේ ගිණුම හරහා විදේශ ණය දෙන්නෙකු වෙතින් ලබාගත් ණය මුදල් එකී ගිණුම් හිමියා විසින් කරනු ලබන මාරු කිරීම.
- 5.4 බලපත්‍රලාභී වාණිජ බැංකු / බලපත්‍රලාභී විශේෂිත බැංකු, රජය සතු ව්‍යවසායන්, විසින් අවලංගු කරන ලද විනිමය පාලන පනතේ හෝ විදේශ විනිමය පනතේ (FEA) හෝ ඇති විධිවිධාන අනුව අවසර දී ඇති ප්‍රතිමුඛ ආයෝජන සඳහා මුදල් සැපයීමේ අරමුණෙන්, විදේශ ණය දෙන්නෙකුගෙන් ලබා ගත් ණය මුදල්, ශ්‍රී ලංකාවෙන් පිටත ගිණුමකින් හෝ ආමුඛ ආයෝජන ගිණුමකින් හෝ ණය දෙන්නාගේ අක් වෙරළ බැංකු ඒකකයේ (OBU) පවත්නා ගිණුමකින් කෙරෙන මාරු කිරීම.
- 5.5 අවලංගු කරන ලද විනිමය පාලන පනතේ හෝ විදේශ විනිමය පනතේ (FEA) රෙගුලාසි මගින් අවසර දී ඇති ප්‍රතිමුඛ ආයෝජන සඳහා මූල්‍යකරණය කිරීමේ අරමුණෙන් බලපත්‍රලාභී වාණිජ බැංකු / බලපත්‍රලාභී විශේෂිත බැංකු විසින් විදේශීය ණය දෙන්නෙකු වෙතින් ලබා ගත් ණය මුදල්, ණය ගැනුම්කරුගේ නොස්ට්‍රෝ ගිණුම් වලින් මාරු කිරීම.
- 5.6 අවලංගු කරන ලද විනිමය පාලන පනතේ හෝ විදේශ විනිමය පනතේ (FEA) විධිවිධාන ප්‍රකාරව හෝ රෙගුලාසිවල අවසර දී ඇති පරිදි එකම ප්‍රතිමුඛ ආයෝජන ගිණුම (OIA) හරහා සිදු කරන ලද ප්‍රතිමුඛ ආයෝජන වල ඕනෑම ආදායමක් සහ ඕනෑම ප්‍රාග්ධන ආදායම් ලෙසින් ලැබෙන ප්‍රේෂණ.
- 5.7 ප්‍රතිමුඛ ආයෝජන ගිණුම හරහා ප්‍රතිමුඛ ආයෝජන පරාසයට අදාළ අධිකරණ නියෝගයක් යටතේ පියවීමේ ගාස්තු වශයෙන් ලැබෙන ප්‍රේෂණ.
- 5.8 අවලංගු කරන ලද විනිමය පාලන පනතේ රෙගුලාසි හෝ අවසර දී ඇති පරිදි කිසිදු සැලකීමක් නො දක්වා ගිණුම් හිමියා විසින් විදේශයන්හි අත්පත් කරගන්නා ලද / දරනු ලබන ඕනෑම වත්කමකින් / ආයෝජනයකින් ලැබෙන ඕනෑම ආදායමක් සහ ඕනෑම ප්‍රාග්ධන ආදායමක් ලෙස ලැබෙන ප්‍රේෂණ.
- 5.9 අවලංගු කරන ලද විනිමය පාලන පනතේ රෙගුලාසි මගින් අවසර දී ඇති පරිදි ගිණුම් හිමියාගේ (එනම් සේවකයාගේ) වගකීම මත ශ්‍රී ලංකාවේ ස්ථාපිත සමාගමක් හෝ ශාඛා කාර්යාලයක් (එනම්, සේවායෝජකයා) විසින් එවැනි ආයෝජනයක් සඳහා ප්‍රතිමුඛ ප්‍රේෂණ

සිදු කරන ලද සේවක කොටස් හිමිකාරීත්ව සැලැස්මක් හෝ සේවක කොටස් විකල්ප යෝජනා ක්‍රමයක් යටතේ ඕනෑම ආදායමක් සහ කොටස්වල ප්‍රාග්ධන ආදායමක් ලෙස ලැබුණු ප්‍රේෂණ.

5.10 රෙගුලාසි වලට යටත්ව, ගිණුම් හිමියාට උරුම වූ වෙනත් පුද්ගලයෙකුගේ ප්‍රතිමුඛ ආයෝජන ගිණුමක් (OIA) හරහා කරන ලද ඕනෑම ආයෝජනයක ඕනෑම ආදායමක් සහ ප්‍රාග්ධන ආදායමක් ලෙස ලැබුණු ප්‍රේෂණ.

5.11 අවලංගු කරන ලද විනිමය පාලන පනතේ හෝ විදේශ විනිමය පනතේ (FEA) රෙගුලාසි හෝ විධිවිධාන යටතේ අවසර දී ඇති ප්‍රතිමුඛ ආයෝජනයක් සඳහා ගිණුම් හිමියා එවැනි අරමුදල් භාවිතා කිරීමට අදහස් කරන්නේ නම්, ශ්‍රී ලංකාවේ සංස්ථාගත සමාගමක් (එනම් ගිණුම් හිමියා) විසින් නිකුත් කරන ලද කොටස්, ණය සුරැකුම්පත් වල, ආයෝජනයෙන් ලැබෙන මුදල් වන වෙනත් පුද්ගලයෙකුගේ (එනම් ආයෝජකයාගේ) ආමුඛ ආයෝජන ගිණුමකින් මාරු කිරීම.

5.12 ශ්‍රී ලංකාවේ උරුමය සහ අනුප්‍රාප්ති නීති වලට යටත්ව උරුමයක් ලෙස ලැබුණු ප්‍රතිමුඛ ආයෝජන ගිණුමේ (OIA) හිඟ ශේෂයක් වන, වෙනත් පුද්ගලයෙකු ගේ ප්‍රතිමුඛ ආයෝජන (OIA) ගිණුමකින් කෙරෙන මුදල් මාරු කිරීම.

5.13 ආයෝජනය සඳහා ගෙවීම් කළ දින සිට මාස තුනක් ඇතුළත එකම ප්‍රතිමුඛ ආයෝජන ගිණුම (OIA) හරහා අරමුදල් ප්‍රේෂණය කරන ලද රෙගුලාසි යටතේ සිදු කළ ද්‍රව්‍යමය නොවන ප්‍රතිමුඛ ආයෝජන වල ආදායම.

5.14 කළමනාකරණ ගාස්තු, උපදේශන ගාස්තු සහ ප්‍රතිමුඛ ආයෝජන සම්බන්ධයෙන් වූ කොමිස් මුදල්.

5.15 ගිණුමේ ඇති අරමුදල් වලින් උපයන ලද පොළිය.

6. අවසර ලත් හර.

6.1 අවලංගු කරන ලද විනිමය පාලන පනතේ හෝ විදේශ විනිමය පනතේ (FEA) රෙගුලාසි හෝ විධිවිධාන ප්‍රකාරව ගිණුම් හිමියා විසින් සිදු කරන ලද ප්‍රතිමුඛ ආයෝජනයකට අදාළ ප්‍රේෂණ.

6.2 අවලංගු කරන ලද විනිමය පාලන පනතේ හෝ විදේශ විනිමය පනතේ (FEA) රෙගුලාසි හෝ විධිවිධාන ප්‍රකාරව, එම ප්‍රතිමුඛ ආයෝජන ගිණුම (OIA) හෝ පුද්ගල විදේශ මුදල් ගිණුම් හෝ ව්‍යාපාර විදේශ මුදල් ගිණුම් හරහා සිදු කරන ලද අවසර ලත් ආයෝජනයක්, විකුණුම්කරුගෙන් මිලදී ගැනීම සඳහා වෙනත් පුද්ගලයෙකුගේ (එනම් විකුණුම්කරුගේ) ප්‍රතිමුඛ ආයෝජන ගිණුම හෝ පුද්ගල විදේශ මුදල් ගිණුම් හෝ ව්‍යාපාර විදේශ මුදල් ගිණුම් වෙත කෙරෙන මාරු කිරීම.

6.3 ගිණුම් හිමියාගේ ජංගම ගනුදෙනු සඳහා වන ගෙවීම්.

6.4 ගිණුම් හිමියාගේ පුද්ගල විදේශ මුදල් ගිණුම් හෝ ව්‍යාපාර විදේශ මුදල් ගිණුම් හෝ අක් වෙරළ බැංකු ඒකකයේ (OBU) පවත්වාගෙන යනු ලබන ගිණුම් වෙත මාරු කිරීම්. එවැනි පුද්ගල විදේශ මුදල් ගිණුම් හෝ ව්‍යාපාර විදේශ මුදල් ගිණුම් හෝ අක් වෙරළ බැංකු ඒකකයේ (OBU) පවත්වාගෙන යනු ලබන ගිණුම වෙතින් ප්‍රතිමුඛ ආයෝජන ගිණුම (OIA) වෙත මාරු කරන ලද අරමුදල්, දායක මුදල් වලට සමානුපාතිකව භාවිතා කිරීමෙන්, ප්‍රතිමුඛ ආයෝජනයකින් ලැබුණු ඕනෑම ආදායමක් සහ ප්‍රාග්ධන ආදායමක්.

6.5 එකම ගිණුම් හිමියාගේ ප්‍රතිමුඛ ආයෝජන ගිණුම් වෙත මාරු කිරීම්.

6.6 විදේශීය ණය දෙන්නෙකුගෙන් ලබා ගත් ණය ආපසු ගෙවීමේ අරමුණෙන් ගිණුම් හිමියාගේ විදේශ වාණිජ ණය ගැනීමේ ගිණුමට මාරු කිරීම.

6.7 ශ්‍රී ලංකාවේ උරුමය සහ අනුප්‍රාප්ති නීති වලට යටත්ව, ප්‍රතිලාභියෙකුගේ / උරුමක්කාරයෙකුගේ ප්‍රතිමුඛ ආයෝජන ගිණුමක් (OIA) වෙත හිඟ ශේෂය මාරු කිරීම.

6.8 ගිණුම් හිමියාගේ සහ/ හෝ ආසන්නතම පවුලේ සාමාජිකයන්ගේ සංචාරක අරමුණු සඳහා ප්‍රවර්තන ගනුදෙනු (හෝ වෙනත් ඕනෑම විදේශ මුදල් වර්ගයකට සමාන) වෙනුවෙන් 2021 අංක 02 දරණ විධාන වල දක්වා ඇති සීමාවන් දක්වා විදේශ මුදල් නෝට්ටු ආපසු ලබා ගැනීමට හෝ විදේශ සංචාරක කාඩ්පතක් උඩු ගත කිරීම සඳහා අරමුදල් මාරු කිරීම.

6.9 ශ්‍රී ලංකාව තුළ දී ශ්‍රී ලංකා රුපියල් වලින් මුදල් ගෙවීම්.

7. වෙනත් කොන්දේසි.

7.1 රුපියල් ආදායම විදේශ මුදල් බවට පරිවර්තනය කළ යුත්තේ ප්‍රතිමුඛ ආයෝජන සඳහා පමණක් වන අතර, රෙගුලාසි සහ මග පෙන්වීම් වල දක්වා ඇති සියළුම අවශ්‍යතා සපුරා ලීමෙන් පසුව පමණක් ප්‍රතිමුඛ ආයෝජන ගිණුම (OIA) වෙත බැර කළ යුතුය. කිසිදු හේතුවක් නිසා වත් එවැනි අරමුදල් ආයෝජනය නොකර ප්‍රතිමුඛ ආයෝජන ගිණුමෙහි රඳවා නොගත යුතුය.

7.2 6.1 උප ඡේදයේ දක්වා ඇති ගෙවීම්, විදේශීය සමාගමේ ගිණුමකට (එනම් ආයෝජකයාගේ) හෝ අවසර ලත් සුරැකුම්පත් විකුණන්නාගේ ගිණුමට (කොටස් හුවමාරුවක, ලැයිස්තුගත කර ඇති උපකරණ වල ආයෝජනය කිරීමේදී කොටස් තැරැව්කරුවකු හරහා) හෝ එම රටේ නේවාසික ආයෝජකයා විසින් දරනු ලබන ගිණුමකට (විදේශ ආයෝජන සඳහා එම රටේ නීතිමය අවශ්‍යතාවයන්ට යටත්ව) හෝ ආයෝජකයා සංස්ථාගත කිරීමේ ක්‍රියාවලියක යෙදී සිටින අවස්ථාවක ආයෝජකයාගේ පත් කරන ලද ලේකම්වරයාගේ හෝ රෙජිස්ට්‍රාර්වරයාගේ ගිණුමට ප්‍රේෂණය කළ යුතුය.

7.3 එවැනි ප්‍රතිමුඛ ආයෝජන සඳහා අවශ්‍ය සියළු අනුමැතිය ලබා ගෙන ඇති විට, අංක 5.3, 5.4, සහ 5.11 ඡේද යටතේ ප්‍රතිමුඛ ආයෝජනය සිදු කරන අවස්ථාවේදීම බැර කිරීම් ක්‍රියාත්මක කළ යුතුය.

7.4 නේවාසික ආයෝජකයෙකු ප්‍රතිමුඛ ආයෝජන ගිණුමක් (OIA) හරහා ආයෝජකයෙකුට අතිරේක ආයෝජනයක් සඳහා අරමුදල් ප්‍රේෂණය කිරීමට අදහස් කරන්නේ නම්, ආයෝජනයෙන් කොටසක් දැනටමත් ප්‍රතිමුඛ ආයෝජන ගිණුමට (OIA) එසේ සිදු කර ඇති අවස්ථාවක, යෝජිත අතිරේක ආයෝජනය මූලික ආයෝජනය සිදු කරන ලද ප්‍රතිමුඛ ආයෝජන ගිණුම (OIA) හරහාම යොමු කරනු ලැබේ.

7.5 5.13 ඡේදය යටතේ බැර කරන ලද අරමුදල් එම අරමුදල් ලැබුණු දිනය ඇතුළත, එකී ගිණුම් හිමියාගේ රුපියල් ගිණුමකට මාරු කරනු ලැබේ. මාස තුනකට පසු, ඒ හා සමාන ගෙවීම් ලැබුණු විට, ගනුදෙනු වල නිර්ව්‍යාජත්වය පිළිබඳව සැඟිමකට පත් වීමෙන් අනතුරුව, එවැනි ගෙවීම්, ගිණුම් හිමියාගේ රුපියල් ගිණුමකට බැර කළ හැකිය.

7.6 පහත සඳහන් දෑ සහතික කිරීම සඳහා ගනුදෙනුකරුගෙන් දිවුරුම් ප්‍රකාශයක් ලබා ගත යුතුය.

- I. තනි පුද්ගලයෙකු හෝ තනි හිමිකාරිත්වයක් හෝ හවුල්කාරිත්වයක් හෝ විසින් සිදු කිරීමට නියමිත ආයෝජනයකදී විදේශ විනිමය පනතේ 31 වන වගන්තිය යටතේ නිකුත් කරන ලද නියෝගයකට අනුව, තනි හිමිකාරිත්වයට හෝ හවුල්කාරිත්වයට හෝ සම්බන්ධ පුද්ගලයා හෝ පුද්ගලයින් ශ්‍රී ලංකාවේ පදිංචිකරුවන් බවට.
- II. ආයෝජකයාට අදාළ වන කාල පරිච්ඡේදය තුළ රෙගුලාසි මගින් අවසර දී ඇති පරිදි, ආයෝජකයා විසින්, ප්‍රතිමුඛ ආයෝජන සඳහා කිසියම් ප්‍රතිමුඛ ප්‍රේෂණ ලබා දී තිබේ ද යන්න සහ එවැනි ප්‍රතිමුඛ ප්‍රේෂණ පිළිබඳ විස්තර.
- III. ආයෝජකයා පුද්ගලයෙකු වනවිට, එම පුද්ගලයා ශ්‍රී ලංකාවේ ලියාපදිංචි තනි හිමිකාරිත්වයක් හිමිකරගෙන තිබේද සහ එවැනි තනි හිමිකාරිත්වයක් අවලංගු කරන ලද විනිමය පාලන පනතේ හෝ විදේශ විනිමය පනතේ (FEA) සඳහන් රෙගුලාසි හෝ විධිවිධාන යටතේ ශ්‍රී ලංකාවෙන් පිටත ආයෝජනය කර තිබේද යන්න පිළිබඳව. එසේ නම්, ඒ පිළිබඳ විස්තර.
- IV. ආයෝජකයා ශ්‍රී ලංකාවේ ලියාපදිංචි තනි හිමිකාරිත්වයක් නම්, තනි හිමිකාරිත්වය හිමි පුද්ගලයා, අවලංගු කරන ලද විනිමය පාලන පනතේ හෝ විදේශ විනිමය පනතේ (FEA) සඳහන් රෙගුලාසි හෝ විධිවිධාන යටතේ ශ්‍රී ලංකාවෙන් පිටත ආයෝජනය කර තිබේ ද යන්න පිළිබඳව. එසේ නම්, ඒ පිළිබඳ විස්තර.

8. ගාස්තු සහ අය කිරීම්.

අනුපාත සහ අය ක්‍රම සඳහා කරුණාකර පහත වෙබ් අඩවියට යොමුවන්න.

<https://www.peoplesbank.lk/interest-rates/>

ප්‍රතිමුඛ ආයෝජන දැනට සීමිත බැවින්, වැඩිදුර විස්තර සඳහා කරුණාකර ගැසට් අංක 2441/14 බලන්න.